

# RIDMA Foundation Inc.

## Scholarship Scheme

Perth, Western Australia



බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ රිද්ම පදනම විසින් පිහිටුවන ලද රිද්ම ශිෂ්‍යත්ව අරමුදල ශ්‍රී ලංකාවේ පදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විවෘත වෙයි. එහි ප්‍රධාන අරමුණ, සහජ කුසලතා හිමි එහෙත් ආර්ථික/සාමාජික දුෂ්කරතාවයන් හේතුවෙන් වැඩිදුර අධ්‍යාපනයට සම්භාධක පැමිණ ඇති රජයේ පාසල් අයදුම්කරුවන් වෙත යම් මූල්‍ය සහන සැපයීමයි. මේ සඳහා පහ වසර ශිෂ්‍යත්වය හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයදුම් කල හැක.

අවශ්‍ය සුදුසුකම් හා වැඩිදුර විස්තර සඳහා කරුණාකර [www.ridma.org.au](http://www.ridma.org.au) වෙබ් අඩවියට පිවිසෙන්න.

දුරකථන අංක +61438449070 ඇමතීමෙන්ද අදාළ තොරතුරු ලබාගත හැක.

### අපේක්ෂකයින්ට උපදෙස්

1. අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර කරුණාකර එය හොඳින් කියවා අවබෝධ කරගන්න. අනිත් සම්පූර්ණ කරන අයදුම්පත් සඳහා කළු කාඩ් පැනක් යොදාගන්න.
2. අයදුම්පතෙහි අදාළවන අපේක්ෂිත තොරතුරු සත්‍ය සහ සම්පූර්ණ වීම අයදුම්කරුගේ යෝග්‍යතාවය නිර්ණය කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන බැවින් කරුණාකර ඒවා නිවැරදිව ඉදිරිපත් කරන්න.
3. අයදුම්පතෙහි දක්වා ඇති යථෝක්ත තොරතුරු සනාථ කරගැනීමේ අයිතිය රිද්ම පදනම සතුවෙන අතර ඒ සඳහා තුන්වන පාර්ශ්වයන් ලෙස අයදුම්කරුගේ ප්‍රාදේශීය මූලාශ්‍ර/ආයතන විමසීම සිදුවිය හැක. අයදුම්පතෙහි දක්වා ඇති යම් කරුණු අසත්‍ය බව සනාථවීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හැකි බැවින් අයදුම්කරු ගේ සැබෑ තොරතුරු ඉදිරිපත් කරන්න.
4. අසම්පූර්ණ අයදුම් පත් සලකා බලනු නොලැබේ.
5. පහත දැක්වෙන ලේඛණ වල **සහතික කල පිටපත්** අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කරන්න.
  - 5.1. අයදුම්කරුගේ , අයදුම්කරුගේ මවගේ සහ අයදුම්කරුගේ පියාගේ උප්පැන්න සහතික පිටපත්.
  - 5.2. අයදුම්කරු පහ වසර ශිෂ්‍යත්වයේ ඉහළ සාමාර්ථයක් ලද්දෙකු නම් ප්‍රථිපල ලේඛනයේ සහතික කල පිටපතක්  
හෝ  
අයදුම්කරු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ සාමාර්ථ ලාභියෙකු නම් එම ප්‍රථිපල ලේඛනයේ සහතික කල පිටපතක්
  - 5.3. අයදුම්කරුලබා ඇති අතිරේක විෂයානුබද්ධ ක්‍රියාකාරකම් (ක්‍රීඩා, කලා නිර්මාණ, ස්වේච්ඡා කටයුතු, බාලදක්ෂ හෝ වෙනත්)

# RIDMA Foundation Inc.

## Scholarship Scheme

Perth, Western Australia



(සනාථ කිරීම සඳහා පිළිගතහැකි ලිපිලේඛණ සාක්ෂ්‍ය ලෙස කරුණාකර ඉදිරිපත්කරන්න)

6. අයදුම්පත් තැපැල් මගින් හෝ විද්‍යුත් ලිපිණයට යොමුකළ හැක.

තැපැල් ලිපිණය:

විද්‍යුත් ලිපිණය (Email):

[info@ridma.org.au](mailto:info@ridma.org.au)

Hon. Secretary  
RIDMA Foundation Inc.  
PO Box 159  
Riverton WA 6148  
Australia